

අනු ප්‍රත්‍යුහන මොදියතේ පමොදියතේ අනුමොදනා යනුවෙන් විනයාලංකාර විකාව අනුමොදනා පාද විගුහය සිදු කරයි. ඉන් අර්ථ ගැන්වෙන්නේ දානාදී පින්කමක් සිදුකර ඒ ගැන සිත සිතා නැවත නැවත සතුවුවීමයි. වචවඩාත් සතුවුවීමයි. මෝදන (මොදති) මෙහි අනු යන උපසර්ගය යොදා ඇත්තේ නැවත නැවත සතුවු වෙයි, යන අදහස ලබා දීමට ය. එය එසේ නම් දානාදී පින්කම කළ ඇත්තන්ගේ සතුට වචවන පිණිස පවත්වන ධර්ම කතාවට ද අනුමොදනා යැයි කියනු ලැබේ.

උපසහන් හික්ෂන් වහන්සේලා විසින් උගත යුතු, පුරුදු පුහුණු කළ යුතු දහම් වශයෙන් දේශීත අනුමොදනා දේශනා තුනක් ගැන අව්‍යාව විකාවල සඳහන් වේ. ඉන් පළමුවැන්න සාංසික දානාදීයෙහි කළයුතු දානානිසංස දේශනාවයි. ඒ සඳහා බුද්ධක පාඨයේ එන නිධිකණ්ඩ සූත්‍ර ආදිය උගත යුතු ය. දෙවැන්න ගෙට ගෙවැදීමේ ආදී මංගල කටයුතු අවස්ථාවන්හි දී කළයුතු දේශනාවන් ය. ඒ සඳහා මංගල සූත්‍ර ආදිය උගත යුතු ය. තෙවැන්න මරණයක් මතක බණක් හෝ මතක දානයක් අවස්ථාවක දී කළයුතු දේශනාවන් ය. ඒ සඳහා තිරෝකුඩිඩාදී සූත්‍ර උගත යුතු යනු පුරාණාවාරයයන්ගේ මතයයි. මේ අනුව පුරාණ කාලයේ පැවැද්දව පිළිසි නවකයන්ට ත්‍රිවිධ අනුමොදනාව ඉගැන්වීම සිරිතක් ව පැවතුනි.

### අනුමොදනා දේශනාවක කාර්යය සහ එහි අංග

1. අනුමොදනා වචයෙන්ම පැවසන පරිදි අනුමොදනා ධර්මකතාවකින් පළමුකොටම සිදුවීය යුත්තේ දායකයන්ට කරන හෝ කළ පින්කම ගැන සිතා බලා සතුවු විය යුතු ආකාරය කියාදීමයි. මන්ද යත් “මනසා වෙ පසන්නෙනන භාසති වා කරෙති වා” යනාදී දේශනාව අනුව කුසල කරමයක් මහත්පළ මහානිසංස වන්නේ එය කරන අවස්ථාවේ සිතේ පවතින පිරිසිදු භාවය මතය. අනෙක් අතට එසේ සතුවු වීමට කරුණු කියාදීමෙන් කිසිම් වූ අඩුපාඩුවක් නිසා දායකයාගේ සිතේ යම් කුකුසක් ඇති වී නම් එය දුරු වී යයි.
2. පින්කමෙහි නිමිත්ත පෙන්වාදීම රේඛ වැදගත් අවස්ථාවයි.
3. දායකයන්ගේ සිත් තුළ ග්‍රද්ධාව මතු කිරීම හා තහවුරු කිරීම රේඛ වැදගත් අවස්ථාවයි. මන්ද යත්, සැම පින්කමක්ම සිදුකරන්නේ තෙරුවන් සිහිකර ගෙන ය. තෙරුවන් ගුණ දැන පින්කම කළ කරමට සිත සැදුහැයෙන් බරවෙයි. එමගින් නිවරණ තුනී වී යයි.
4. දායකයා ගුණ සම්පූද්‍යක්ත කරවීම මේඛ අවස්ථාව යි. ඒ සඳහා කරම එල පිළිබඳ අවබෝධය හා විශ්වාසය ඇතිවන අයුරින් ධර්මානුශාසනාවක් කළ යුතු ය.

5. යම් අයෙක් කිසියම් පින්තුමක් සිදුකරන්නේ එයින් ලැබෙන ආතිසංස සලකාගෙන ය. එබැවින් අවසාන වශයෙන් ඒ පින්තුමෙන් ලැබෙන විශේෂ ආතිසංස පිළිබඳ අවබෝධය ලබා දීම වැදගත් ය.

මේ අයුරින් පවත්වන අනුමෝදනා වත දායකයා තුළ තම පින්තුම පිළිබඳ කුකුසක් හෝ අනවබෝධයක් වී නම් ඒ සියල්ල දුරුවී සෝමනස්ස සහගත කරුණු ඇුන සම්පූර්ණ අසංඛාරික යන අභිජරමයේ සඳහන් අවමහා කුසල් සිත් හි බලවත්ම කුසල සිත උපද්‍රවාලීමට හැකි වන්නේය.

### අනුමෝදනා වත

වුල්ලවග්ග පාලියේ වත්තක්බන්ධකයේ දී බුදුරජාණන් වහන්සේ හික්ෂුන් වහන්සේලාට අනුමෝදනා වතක් ද අනුදන වදාරා ඇත. එනම් දන්හලේ දී සිදුකරන අනුමෝදනා දේශනාව පිළිබඳ වත යි. එකළ ඇතැම් හික්ෂුන් වහන්සේලා දන්වලදා දන්දුන් දායකයාට සිත් සතුවුවන කිසිවක් දේශනා නොකර නිහඩවම පිටත්ව යති. මේ පිළිබඳ මහජනයා දොස් පවරන්නට වුහ. එය නිමිතිකොටගෙන බුදුරජාණන් වහන්සේ "අනුජාම් හිකුවෙ හත්තෙගෙ අනුමාදිතුං" යනුවෙන් "මහණෙනි දන්හලේ දී අනුමෝදනා බණක් ද දේශනා කරන්නට අනුදතිම්යි වදාලහ. එම අනුමෝදනා බණ දැසීමේ වගකීම පැවරුණේ වැඩිහිටි මහතෙරුන් වහන්සේට ය. උන්වහන්සේට කිසියම කටයුත්තක් හෝ අපහසුතාවයක් වේ නම් වෙනත් ධර්ම කළීක හික්ෂුන් වහන්සේ නමකට එය පැවරිය හැකි බව ද වදාලහ. එහෙත් දේශනා කරන හික්ෂුවට එය පවරා සෙසු සියලු දෙනා එතැනින් බැහැරට වැඩිමෙම නොකළ යුතු ය. අඩුතරමින් සතර පස් නමක්වත් එම දේශනාව අවසන් වනතුරු දන්හලේ වැඩ සිටිය යුතු බව අනුමෝදනා වත පිළිබඳ නියමයේ දී සඳහන් කර ඇත. මෙසේ විනය පිටකයේ වත්තක්බන්ධකයේ වත් දහහතර (14) අතරට අනුමෝදනා වත වශයෙන් භ්‍ක්තානුමෝදනාව අනුමතකර තිබුමෙන් පැහැදිලි වන්නේ එය සැදුහැතියන්ගේ දන් පිළිගත් හික්ෂුන් වහන්සේලාගේ අනිවාර්ය වගකීමක් ද වන බවයි.

### භ්‍ක්තානුමෝදනාව:-

දන්හලේ දී පවත්වන අනුමෝදනා දේශනාව භ්‍ක්තානුමෝදනාව නමින් ද හඳුන්වනු ලැබේ. ඒ අනුව මීළගට ඉහත කි අංගයන්ගෙන් සමන්විත සාර්ථක භ්‍ක්තානුමෝදනාවන් පවත්වන ආකාරය සලකා බලමු.

පුබෙව දානා සුමතො  
 දදී විතතා පසාදය  
 දත්තා වතනමතො හොති  
 එසා යැකුණුස්ස සමඟදා

දන් දීමෙහි සතුවුවිය යුතු අවස්ථා තුනකි. දන් දෙන්නට පෙර රේට සූදානම් වන කාලය තුළ දී ඒ සඳහා කරන සැම දෙයක් ම පිරිසිදු සතුවු සිතින් සිදු කළ යුතු ය. දන් පිළිගන්වන අවස්ථාවේ දී යම් අඩුපාඩුවක් වුවත් ඒ සියල්ල අමතක කොට තමාට දානය සංවිධානය කිරීමට ලැබුණු අවස්ථාවෙන් සතුවු වී සතුවු සිතින්ම දානය පිළිගැන්වීම ඉතා වැදගත් ය. පින්කමකදී වඩාත් සතුවුවිය හැකිවීම මෙහි ඇති විශේෂන්වයයි. එමගින් පින් සිතිවිලි නැවත නැවත පහළ වන්නේ ය. මුදලකට වැල් පොලිය ලැබෙන්නා සේ ඒ කුසලය තව තවත් වැඩි දියුණු වන්නේ ය. එසේ නැවත නැවත සිහිපත් කිරීමෙන් ආවිශ්කාරීත කරමයක් ලෙස මරණාසන්න මොහොතේ පවා සිතියට තැගේ.

මෙම අවස්ථාවන්ගෙන් පින්කම සිදුකිරීමට පෙර පහළවන සිතිවිලි පූර්ව වේතනාව නමින් ද, පින්කම කරන සිහිපත්වන හැම විට ම පහළවන සිතිවිලි අපර වේතනා ලෙස ද හැදින් වේ. එම අවස්ථා තුනෙහි ම පහළවන වේතනා පිරිසිදුව තබා ගැනීමට ප්‍රවේශම විය යුතු ය. ඇතිවන බාධක කරදර අමාරුකම් ආදි කිසිවක් නිසා ඒ පින් සිතිවිල්ලට හානියක් නොවන්නට තමන් විසින් ම වගබලා ගැනීම ඉතා වැදගත් ය.

ජාතක පාලියේ මහා ධර්මපාල ජාතකයේ දී ධර්මපාල බමුණා දිසාපාමොක් ඇශ්වරුණුමාට පවසන්නේ තමන් දානයක් දෙනාවිත් රේට පෙරත් දෙන අවස්ථාවේදීත් එය සතුවින් කරන බවත්, දන් දී කිසිදිනක ඒ පිළිබඳ පසුතැවිලි නොවන බවත් ඒ නිසා ම ගමේ දරුවන් අකාලයේ මිය නොයන බවත් ය.

මේ අනුව තුන් සිත පහදවාගෙන දෙන දානයේ ආනිසංස එකක් දෙකක් නොව රාජියක් ඇතිව පැහැදිලි වේ. දන් දී පසුතැවිලිවීමේ ආදිනව පිළිබඳ සිද්ධියක් කොසල සංයුත්තයේ අප්‍රතිතක සිටාණන්ගේ කතාවේ සඳහන් වේ. එතුමා මහා දහවතෙකු බැවින් කොසාල් රජතුමා නිලලත් සිටුවරයෙකි. එහෙත් ඔහුට එම සම්පත් භුක්තිවිදීමට සිත් නොදැනී. ඔහු ජ්වත්තුයේ දුරියෙකු ලෙස ය. අවසානයේ දී දරුවන් හා නොසිටි ඔහුගේ දහය රාජ්‍යන්තක විය. සිටුවරයෙකු වුවත් එම දහය රිසි සේ භුක්ති විදීමට නොහැකි වූයේ මන්දය කොසාල් රජු බුදුරඳුන්ගෙන් විමසු විට උන්වහන්සේ වදාලේ මොහු පෙර තගරසිඛී බුදුරජාණන් වහන්සේට දන් පිළිගන්වා පසුව වැය වූ දහය තිබුණේ නම් අතවැසියන්ට කිහිප දවසකට භුක්ති විදීමට තිබුණේ යැයි කියා පසුතැවිලිවීම නිසා ඔහුට එසේ සිදු වූ බවයි. මේ නිසා දන් දීමේ දී තුන්සිත පහදවා ගැනීමට හා පිරිසිදුව තබා ගැනීමට වැයම් කළ යුතුයි.

දන් දිය යුත්තේ කාට ද?

අංගුත්තර තිකායේ තික තිපාතයේ දී වච්චගාත්ත බමුණා අමතා බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලහ. වච්චය, කෙනෙක් ඉදුල් බදුන් හෝ හැලිවලා සේදා ඉවත දමන ජලය කුණුවලට දමන විට එහි සිටින සතුනට එය ආහාරයක් වේචායි සිතා දමන්නේ නම් එයින් ද පින්ක් සිදුවන්නේ යැයි කියමි. එහෙත් වච්චය, මනුෂ්‍යයෙකුට දෙන ආහාරය රේට වඩා ආනිසංසදායක ය. එයින් ද සිල්වතුන්ට දෙන දානය මහත්වා මහනිසංසදායක යැයි කියමි.

මෙම දේශනාව අනුව දුගි මගි යාචකාදීන්ට, වැඩිහිටි නිවාස, අමා නිවාස ආදියට දෙන දානයෙන් ද විශාල පිනක් ලැබෙන්නේ ය. එහෙත් සිතු සේ හවෙන්ග සම්පත් ඇතිව සුගතිවල උපදින තරම් මහත්ථිල මහානිස්ස ලබන්නට නම් ගුමණ බ්‍රාහ්මණාදීන්ට දන්දිය යුතු බව බුදුබණෙහි සඳහන් වෙයි. මෙහි ගුමණ බ්‍රාහ්මණ යන නම් දෙකෙන් ම අදහස් කරන්නේ ගිහි ගෙදර කම්සුප අතහැර බ්‍රහ්මවාරිව වසන කරමය කරම්ථලය අදහන පිදිය යුතු උතුමන් ය. ගුමණයින් ලෙස හික්ෂුන් සැලකෙන අතර බ්‍රාහ්මණයින් ලෙස බ්‍රහ්මවාරි බමුණන් ද සලකන ලදී.

ලෝකයේ පූජනීය අය අතර අගු වන්නේ තිලෝරු බුදුරජාණන් වහන්සේ ය. උතුවහන්සේ සියලු පූජාවන්ට සුදුසුවන බව නවගුණ අතර අරහං ගුණයෙන් පැහැදිලි වේ. අරහං ගුණයට බුදුරජාණන් වහන්සේ පත්වන්නේ සාර අසංඛ කළුප ලක්ෂයක් දාන පාර්මිතාව පිරිමෙනි. ලෝකයේ කිසිම ආගමක දෙවියෙකු හෝ ගාස්තුවරයෙකු එක දිනයකට බුදුරජාණන් වහන්සේට තරම් පුද්ඡජා ලබන්නේ නැත. උතුවහන්සේ ගේ අරහං ගුණය නිසාය. බුදුරජාණන් වහන්සේට කරන පූජාව පූජාවන් අතර අගුතම පූජාව බව අංගුත්තර නිකායේ වතුක්ක නිපාතයේ අග්‍රාධිපසාද සූත්‍රයේ සඳහන් වේ.

පූජනීය උතුමන් අතර මිළුගට සිටින්නේ මහා සංසරත්ත්වය යි. මහාපූජාපති ගෝතම් දේවීය තමා සියතින් ම තුල්කොට සිවුරු සඳහා රෙදී දෙකක් වියාගෙන අවුත් පූජා කරන්නට සැරසුන මොඥාතෙහි උතුවහන්සේ වදාලේ “සංස ගොතම් දෙහි “සංස තෙ දිනෙන අහමෙව පූජ්‍යා හවිස්සාම්” ගෞතමිය, මේ වස්තු යුගලය සංසයාට දෙන්න. ඔබ සංසයාට එය දුන්වේට මා වෙත පිදුවේ වන්නේ ය. සංසයාටත් පිදුවේ වන්නේ ය. යනුවෙනි. එබැවින් බුදුරජාණන් වහන්සේ වඩා හිඳවා දෙන දානය සැම අතින් ම පරිපූරණ වූ උතුම් දානය වන්නේ ය.

සංස රත්නයේ ගුණ ප්‍රකාශ වන පාඨයෙහි ආර්ය සංසරත්ත්වය මහ ජනයාගේ පුද් පූජාවලට අතියියින් ම සුදුසු වන බව කියවෙන ගුණ පහක්ම අඩංගු වේ.

01. ආහුනෙයා	ආගන්තුකයන් සඳහා වෙන් කරන ලද ආහාරපානාදීය පිළිගැනීම් වන බැවින් ආහුනෙයා නම් වන සේක.
02. පාහුනෙයා	දුර බැහැර සිට සිහිකළ යුතු ගරු බුතුමන් කළයුතු අය සඳහා පුද පඩුරු එවීමේ සිරිතක් තිබේ. එසේ පුද පඩුරු එවීමට මහා සංසරත්ත්වය සුදුසු ය.
03. දකුණීමෙයා	දක්ෂීණාව යනු පෙර දකුණීව හින්දුන් අතර පැවති මය පරලොව ගිය අය සඳහා පිළියෙල කළ දානය යි. ඔවුන් එය පිදුවේ මියගිය අයට පැමිණ භුක්තිවිදිමට පෙරේත තවු ආකාරයටයි. එය නිෂ්ප්‍ර ක්‍රියාවක් බව පෙන්වාදුන් බුදුරජාණන් වහන්සේ ඒ මියගිය අය වෙනුවෙන් පිළියෙල කළ දානය පිළිගැනීමට හික්ෂුන් වහන්සේ සුදුසු බවත් එයින් ලැබෙන පින මියගිය යාතින්ට අනුමෝදන් කළ යුතු බවත් වදාලහ.

04. අං්තලිකරණීය	පිදිය යුත්තන්ට ගරුකළ යුත්තන්ට වදින පිණිස ආචාර කරන පිණිස දැන එක්කාට කරන නමස්කාරය පිළිගැනීමට ද හික්ෂණ වහන්සේ සුදුසු ය.
05. අනුතතරං ප්‍රක්ශ්‍රාක්ෂණීය	කෙතක බේත වැටුපැවිට කළක දී එහි අස්වැන්න ලැබේ. එසේම ආරය සංසරත්තය විෂයෙහි කරන ලද පූජාවෙන් සසර ඉතා දිගු කාලයක් ආනිසංස ලැබෙන බැවින් සංසරත්තය උතුම් වූ පින්කෙතකක් බඳු ය.

සංස රත්තය මෙසේ සැදුහැවතුන්ගේ පූජාවට සුදුසු වන්නේ සග ගුණ පායයේ මූලින් ම කියවන සුපරිපත්ත ආදී ගුණ හතර නිසා ය. එම ගුණවලින් කියුවෙන්නේ මහා සංසරත්තය බුදුරුදුන් ගමන් කළ පිළිවෙතෙහි මැනවින් බැස සිරින බවත් නොමග නොගොස් සපුරුවම ඒ මග ගමන් කරන බවත් ය. එම උතුම් ආරය අෂ්වාංගික මාරුගයෙහි ගමන් කරන උත්ත්වහන්සේලා එකම පිය පූජා සහෝදර පිරිසක් ලෙස ගුණයෙන් සිලයෙන් වතින්, පිළිවෙතින් එක සමානව බැඳී සිරින බව ය. එබඳ සමුහයක් මහා සංසරත්තය හැර ලොව කිහිද ආගමක දක්නට නොමැත. උත්ත්වහන්සේලාට කරන පූජාව විශේෂිත වන්නේ ද එබැවින් ය.

#### දන් දීමෙහි අනුහස්

අංගුත්තර නිකායේ අවධාක නිපාතයේ දානුප්ලත්ති සැතුයේ දී බුදුරජාණන් වහන්සේ මෙසේ වදාරති. "මහජෙන් මෙලොව කෙනෙක් දනවත් පවුල්වල ඉපදීම පතා හෝ වතුරුමහාරාජීකය ආදී දෙවිලොව සැප පතා හෝ දන්දෙති. ඔවුන්ගේ ඒ ප්‍රාරුපනාව ඉටුවන්නේ ය. ඒ ඒ තැන්වල උපදින්නේ ය. එහෙත් එසේ උපදින්නේ දන් දී සිල්වත්ව සිරියහොත් පමණි. දුස්සිල අයෙකුට දන්දුන් පමණින් එබඳ සුගතියක ඉපදීමට ඉඩක් නොමැත. කෙනෙක් පින්කමක් කොට එබඳ ප්‍රාරුපනාවක් කරන විට ඔහු අනිවාර්යයෙන් ම සිල්වත්වීම වැදගත් ය. සිල්වත් පුද්ගලයා පිරිසිදු නිසා ඔහුගේ පැතුම ඉටුවන්නේ ය. මේ අනුව කෙනෙක් සුගතියක ඉපදීම නම් දන්දීමෙන් පමණක් කළ නොහැකි බව අවබෝධ කරගත යුතු ය. කෙනෙකුගේ උපත තීරණය වන්නේ දානය නොව සිලය අනුව ය. බුදුහමේ සියලු පින්කම්වල දී සැදුහැවතුන් පළමුකාට සිල් සමාදන් කරන්නේ එබැවිනි.

සාමාන්‍යයෙන් මනුෂ්‍යයෙකුට අවශ්‍ය මූලික අවශ්‍යතා තුනකි. එනම් අංගසම්පූර්ණ ගරීර සම්පත්තියක් ඇතිව මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක වැනි සුගතියක උපදින්නට ලැබේම, ජීවිතය සැපවත්ව ගත කිරීමට තරම් හවහෝග සම්පත් තිබේම, එම සම්පත් ප්‍රයෝගනයට ගනීමින් මෙලොව පරලොව දියුණුව සාදාගැනීමට තරම් නුවණක් තිබේම යනුවෙනි. ඉන් එකක් හෝ අඩුවුනහොත් ඔහුගේ ජීවිතය අංගසම්පූර්ණ නොවන්නේ ය. හොඳ උපතක් ලැබේමට සිල් පිරිය යුතු ය. හවහෝග සම්පත් ලැබේමට නම් දන්දිය යුතු ය. නුවණ ලැබේමට නම් බණ දහම් ඇසිය යුතු ය. භාවනා කළ යුතු යුතු ය. නුවණ වැඩෙන ඉගැන්වීම් ඉගැන්වීමෙහි යෙදිය යුතු ය.

මෙයින් පෙනී යන වැදගත් කරුණක් නම් දානයෙන් කළ හැක්කේ හටහෝග සම්පත් ලබාදීම පමණක් බව යි. අංගත්තර තිකායේ දසක තිපාතයේ ජාත්‍යස්සේසානි සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ වදාලේ කෙනෙකු සිල්නොපුරයි නම් දස අකුසල් කරයි නම් ඒ පාපය තිසා මහු තිරිසන් ලෝකයේ ඇතෙකු, අශ්වයෙකු, ගවයෙකු හෝ බල්ලෙකු වී ඉපදීම්ට ඉඩ තිබෙන බවයි. මහු දුස්සිල ව්‍යවත් ගුමණ බාහ්මණයන්ට දත්තේයි. ඒ එහි තිසා ඇතාට අශ්වයාට හෝ බල්ලාට ඇතැම් මිනිසුන්ගේ වඩා සැප සම්පත් ගරු සැලකිලි සම්මාන ලැබේ. බුදුරජාණන් වහන්සේ මෙහි දී දේශනා කරන්නේ නිරය හැර කොතනාක උපදින්තත් දානයේ ආතිස්ස පිහිටි වන බවය. තිරෝකුචිඛ් සූත්‍රයේ දක්වෙන පහත සඳහන් ගාරාවෙන් දානාදී පින්කමකින් ලැබෙන ප්‍රයෝගනා හතරක් දක්වා ඇත.

සෞ ක්‍රාති ධමෙමා ව අයං නිදස්සිතා  
පෙතාන ප්‍රජාව කතා උලාරා  
බලකුව හිකුඩාමනුපදිනනා.  
තුමෙහි ප්‍රක්‍රියා පසුත් අතපැක.

ග්‍ර්යාවන්ත පිරිස් දානාදී පින්කම් කරන්නේ කිසියම් කරුණක් මුල්කරගෙනය. වැඩි වශයෙන් දක්නට ඇත්තේ මියගිය යාතින්ට පින්දීම සඳහා සිදුකරන පින්කම් ය. ජ්වත්වන වැඩිහිටියන්ට හෝ මධ්‍යියාදීන්ට සෙන්පතා සිදුකරන පින්කම් ද දැකිය හැකි ය. මේ සැම ක්‍රියාවතින් ම සිදුකරන්නේ යාති ධමෙය ඉටුකිරීමකි. තමන් මියගිය පසු පින්කම් කර පින් අනුමෝදන් කරති සි යන විශ්වාසයක් බලාපොරොත්තුවක් මුවුනියන් තුළ පවතින බව සිගාලෝවාද සූත්‍රයේ දක්වා ඇත. "අථ ව පන පෙතාන කාලකතාන දක්වාන අනුපදස්ති" මේ අනුව කුම්න ආකාරයකින් හෝ ඒ පින්කම්වලින් යාතිඛර්මයක් ඉටුකිරීමයි. එසේම තමන් ඒ පින්කම කිරීමෙන් සෙසු යාතින්ට ද ක්‍රාතිඛර්මය ඉටු කරන්නේ මෙසේ යැයි ආදර්ශ දෙන බව ඉහත ගාරාවෙන් පැහැදිලි කරයි.

දානය පිරිනමන්නේ සංසරත්ත්‍යයටය. ආහාරයක් පුදන දායකයා ප්‍රතිග්‍රාහකයන්ට කරුණු පහක් පුදන බව හෝජන සූත්‍රයේ සඳහන් වේ. එනම් ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රයාව යි. ඒ අනුව දන්දෙන දායකයා උත්වහන්සේට මේ කරුණු පහන් හික්ෂුන් වහන්සේලාගේ ජ්වතය නිදුක්ව තිරෝගිව ගක්ති සම්පත්ත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය ගක්තිය ලබා දෙයි.

විරූපවාසිං ප්‍රරිසං  
දුරතා සෞත්‍රී මාගතං.  
ක්‍රාති මිතතා සුහජ්‍රා ව  
අහින්දුනති ආගතං.  
තලේව කත ප්‍රක්‍රියාම්පි  
අසමා ලොකා පරාගතං.  
ප්‍රක්‍රියාති පතිගෙෂනති  
වියං ක්‍රාතිව ආගතං.

මෙම ධම්මපද ගාර්යාවට අනුව බොහෝ කාලයක් පිටරටකට ගොස් සිටි ඇඟාතියෙක් සූචියෙන් මෙරටට පැමිණෙන විට නැදු හිත මිතුරේ පෙරමගට ගොස් ඔහු ඉතා ආදරයෙන් පිළිගෙන සංග්‍රහ කරති. එසේම පින්දහම් කොට මෙලොවෙන් පරලොට ගිය ඇත්තන්ට ඒ පින ඉදිරියට පැමිණ පිළිගෙන සැප සහිත හාවයන්ට පත්කරයි. මල්කරුවෙක් මල් සමූහයකින් විසිතුරු මල් රැගෙන මල්දම් ගොනා සේ මෙලොට උපන් සත්ත්වයා විසින් බොහෝ පින්දහම් කරගත යුතු ය. මන්ද යත් ඔබ මේ මිනිස් ලොට ඉපදුනේ කළ මහා කුසලයක් තිසාය. නැවත අප විදින සූචියවත් ලැබේමට නම් පින්දහම් කරගැනීම අවශ්‍යම වෙයි. කෙනෙකුට දෙවිලොට ඉපදීමට හෝ මිනිස්ලොට ඉපදීමට හෝ තිරිසන් ආදි අපායකට යන්නට හෝ ඉඩ සැලසෙන එකම තැන මිනිස් ලෝකය යි. එහි උපන් අය විසින් ඉහත කි තැන්වලින් යන්නේ කොතනටද යි, තිරණය කරගෙන කටයුතු කළ යුතු ය.

## මංගල දේශනා

ගෙට ගෙවදීම් ආවාහ විවාහ උපන්දින සිතිකිරීම් වැනි මංගල අවස්ථාවන් හි දී රේට ගැලපෙන අනුශාසනා හෝ අනුමෝදනා හික්ෂුව විසින් සිදුකළ යුතු ය. ඒ සඳහා මංගල, පරාහව, කාමහෝගී වැනි සූත්‍ර රාජියක් ඇති අතර පැරණි අධ්‍යාපන කුමයේ දී විශේෂයෙන් යොදාගෙන ඇත්තේ මංගල යුතුය යි. මංගල යන්නෙහි ප්‍රකට අදහස නම් සූහ, ප්‍රිති සතුවුදායක අවස්ථාව යන්න යි. මේ පිළිබඳව වාද විවාද පවා තිබූ බව මංගල සූත්‍ර අවවාවේ දක් වේ. එහි බුදුරජාණන් වහන්සේ මංගල යනුවෙන් අදහස් කළේ දෙලොට දියුණුවට හේතුවන කරුණුය. උදාහරණයක් ලෙස අනුවණයන් ඇසුරු තොකිරීමෙන් නුවණැත්තන් ඇසුරු කිරීමෙන්, පිදියයුත්තන් පිදිමෙන් මෙලොට දියුණුව මෙන්ම පරලොට දියුණුවත් සැලසේ. එහෙයින් එවා මංගල කරුණුය. මේ ආකාරයේ ප්‍රතිරුප දේශ වාසය, බහුගැන බව ඕළුප ගාස්තු ඉගෙනීම් වැදගත්කම, මවිපියන්ට සංග්‍රහ කිරීම, ආවාහ විවාහ වූ පසු අමුදරුවන්ට සංග්‍රහ කිරීම, පවිකම්වලින් වැළකි සිටීම මදයට හා ප්‍රමාදයට හේතුවන මත්ද්වයන්ගෙන් වෙන්වීම ආදි මගුල් කරුණුවලින් ඒ ඒ අවස්ථාවන්ට හා පුද්ගලයින්ට ගැලපෙන කරුණු තෙරාගෙන ආරම්භ කරන අලුත් ජීවිතය සාර්ථක කර ගැනීමට මග කියාදීම වැදගත් ය.

## අවමංගල දේශනා

මරණය නම් අප කාටත් ගොක ජනක අත්දැකීමකි. කොතෙක් කරණු දැනගෙන සිටියන් තමන්ගේ ඇඟාතියෙකුගේ හිතවතතුගේ මරණයේ දී එනම කෙනෙකු කම්පාවට පත් වේ.

එම් අවස්ථාවහි ඔවුන්ගේ සිත් සහසන්නට හික්ෂුන් වහන්සේලාට සිදු වේ. අවමංගල දේශනාවකින් සිදුවිය යුත්තේ මරණ ධර්මය කාහටත් පොදු දෙයක් බව වටහා දී එයින් වැළපෙන අය සැනැසීමයි. මරණය සම්බන්ධ අනුශාසනා කළයුතු අවස්ථා තුනක් යෙදෙයි. මඟ ගරීරය මිහිදත් කරන අවස්ථාවේ හෙවත් පාංගුකළ පිරිනමන මොහොත් පවත්වන අනුශාසනාව ඉතා සැලකිල්ලෙන් කළ යුතු ය. මන්ද යත් එතැනට රස්වන්නේ විවිධ තරාතිරමේ විවිධ ආගමික ජාතික ග්‍රාවක පිරිසක් වන බැවිති. ඔවුන් හැමදෙනාටම

පොදුවේ සිතට දැනෙන අනුගාසනා දන ඉගෙන පුරුපුරුදුකම් ඇතිකර ගැනීම ද වැදගත් ය. එවැනි අවස්ථාවල නිතර හාවිත කරන දහම්පද කිපයක් පහත දක් වේ.

නහි සො උපකකමා අන්  
යෙන ජාතා නම්යරේ  
ඡරම්පි පත්‍රා මරණෂ  
ඒවං ධමමාහි පාණිනො

උපන් සත්ත්වයාට තොමැරි සිටීමට කිසිදු උපත්මයක් නැත. මෙය සත්ත්වයාගේ ස්වභාවය යි. මේ ලෝකයෙහි බොහෝ දේ ගැන අනාවැකි කිව හැකි ය. එහෙත් එසේ අනාවැකි කිව තොහැකි කිමට තබා සිතා ගැනීමට සලකුණක්වත් තොමැති කරුණු පහකි.

ජ්විතං ව්‍යාධි කාලො ව  
දෙහ නිකෙබපනා ගතිං  
පංචේ තෙ ජ්වලොකසම්.  
අනිමිත්තා න ශ්ඛායරේ

ජ්විතය කොපමණ කළේ ගත වේද, කුමන රෝගයකින් මියයන්නට සිදුවේ ද, කවර කාලයක මිය යන්නට සිදුවේ ද, සිරුර කොහි මිහිදන් කරන්නට සිදුවේ ද, මියගොස් කොහි උපදී ද යන මේ කරුණු පහම දන ගැනීමට සලකුණක් හෝ තොමැති කරුණු ය.

ලෝකයේ බොහෝ දෙන තමන්ට එන අහියෝග පරාජය කොට ජයගැනීමට සටන් කරති. සමහරු ජය ගනිති. ඇතැම් දේ අල්ලසකින් වළක්වා ගත හැකිය. එහෙත් මාරයා සමග මේ කිසිවක් කළ තොහැකි ය.

මවුනා සංගරෝ නන්  
මකුවගාවා ව විෂ්ත්‍රි  
පුද්ධං අන් ජයා නන්  
සබඩ මවු පරායනා

මරුවා සමග ගිවිසුම් නැත. අල්ලස් ගැනීම් නැත. මරුවා සමග යුද්ධ කළ තො හැකි ය. කොතොක් සටන් කළත් දිනිය තො හැකි ය. සියලු ජ්විත මරණයෙන් අවසන් වෙතයි.

දහරා ව මහනතා ව  
යෙ බාලා යෙ ව පණ්ඩිතො  
සලෙන මවුවස් යන්  
සලෙන මවුපරායනා

අමාවියේ සිටිය ද, වැඩිහිටිවියෙහි සිටිය ද, අනුවණයේ ද, ඇානවන්තයේ ද යන  
මේ සියල්ලෝම මරුවාගේ වසගයට යන්නාහු ය. ජීවිතය මරණයෙන් කෙළවර වන්නේය.

අප මේ ආහාරපාන දෙමින් සනසුමින් ඇති ද්ධි කරන පෝෂණය කරන සිරුර  
ඒසේ කළ යුතු වැදගත් දෙයක් නොවේ.

අවිරං වතයං කායේ  
පයිවිං අධිසෙසසිති  
ප්‍රදෙදා අපෙතවිකුකුණෙනා  
නිරතරංච කළිංගරං

මේ සිරුර වැඩිකල් නොපවතින්නේ ය. ඉවත ලන දරකඩක් මෙන් පොලොවට  
ඇද වැවෙන්නේය.

මේ ජීවිතය අප සිතන තරම් දිගු එකක් ද නොවේ. සැප ඇති එකක් ද නොවේ.  
මෙය අප තවමත් හරිහැටි තේරුම නොගෙන ඇත. එය වටහාගෙන අප කුමක් කළ  
යුතු ද?

අපසකං ජීවිතං මනුස්සානං පරිතතං ලහුකං  
බහුදකං බහුපායාසං මනනාය බොධේතබං කතතබං  
කුසලං වරිතබනං බූහමවරියං නාන්ඩී ජාතසස  
අමරණං

මිනිසුන්ගේ ජීවිතය ඉතා අල්පය. විකය, කෙටිය, බොහෝ යුත් සහිත ය. බොහෝ  
වෙහෙසකර ය. මෙය තුවනීන් තේරුම ගත යුතු ය. තේරුම ගෙන කුසල් කළ යුතු ය.  
හැකිනම් කම්සැප අතහැර බණ්ඩර හැසිරිය යුතු ය.

අවමංගල දේශනාවේ දෙවන අවස්ථාව මතක බණ සි. එහි දී ද ඉහත කි කරුණු  
බොහෝමයක් යොදා ගත හැකි ය. විශේෂයෙන් ඒ අවස්ථාවේ දී මරණය ගැන දිගින්  
දිගටම කරුණු කිම අවශ්‍ය නොවේ. එය ගැන කෙටියෙන් සඳහන් කර සිදු වූ මරණය  
සිහියේ තබාගෙන තමන්ගේ ඉදිරි ජීවිත මෙලොව පරලොව ජීවිත සකස් කර ගන්නා  
ආකාරය පැහැදිලි කර දිය යුතු ය.

තුන්වන අවමංගල දේශනාව නම් මතක දානය අවස්ථාවේ පවත්වන අනුමෝදනාවය යි. ඒ සඳහා තිරේකඩිඩ සූත්‍රය ඉතා වැදගත් වේ. ඒ හැරුණුවේට සිගාලෝවාද සූත්‍රයේ එන යුතුකම් පිළිබඳ කරුණු නිධික්ෂෙයි සූත්‍රයේ එන පිං රස්කීරීම පිළිබඳ කරුණු විස්තර කරදීම වැදගත් ය.

### ඛුද්ධ වන්දනා සහ බෝධිප්‍රජා

ඛුද්ධ වන්දනා සහ බෝධි ප්‍රජා විශේෂ ගේ කාරණා ඇතිව හෝ නැතිව දිනපතා විභාරස්ථානවල සිදු වේ. එහි දී අවස්ථානුරුහිව කෙටියෙන් හෝ දිර්සව ඒවා පැවැත්වීමට ලොකු කුඩා හික්ෂුන් වහන්සේලාට සිදු වේ.

ඒ අතරින් පළමු ලෙස දිනපතා සලාක දානය ගෙන එන පින්වතුන් සඳහා ඛුද්ධ ප්‍රජාව පවත්වා කෙටි අනුමෝදනාවක් කළ යුතු ය. එහි දී ඒ කාර්යයෙහි යෙදෙන හික්ෂුන් වහන්සේ පත්කඩය ද රැගෙන සැදුහැනියන් සමගම ප්‍රජාව අතැසා තමන් වහන්සේ විසින් ම බුදුරජාණන් වහන්සේට ප්‍රජා කළ යුතු ය. දායකයන් අතින් ප්‍රජාව තැන්පත් කිරීමට ඉඩ දීමෙහි ද වරදක් නැත. එහෙත් බුදුරජාණන් වහන්සේට වතාවත් කිරීමට ගාසනික වහයෙන් බලය පැවරෙන අනුවිෂ්ටිවලක් ඇත. එය විභාරස්ථානයේ වැඩිහිටි හික්ෂුන් වහන්සේ අතින් සිදුවිය යුතු ය. එසේ නොවේ නම් ඛුද්ධේධ්‍යපස්ථානය සඳහා නමිකරන ලද හික්ෂුන් වහන්සේ නමක අතින් සිදුවිය යුතු ය. එසේ නොමැති විට ප්‍රජාව පවත්වන හික්ෂුන් වහන්සේ වෙතින් සිදුවීම අවශ්‍යය. අතීතයේ සිට ගාසනයේ පැවතෙන වාරිතුය එයයි. දළදා වහන්සේට ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට හා බොහෝ විභාරස්ථානවල බුදුරුදුන්ට ප්‍රජාව පවත්වන්නේ ඒ පිළිවෙළටය. අනතුරුව තමන් වහන්සේ ද පත්කඩය එලා ඩීම හිද සැදුහැවතුන්ට හිඳැනීමට සළස්චා පන්සිල් සමාදන් කරවා තමස්කාරයේ පවත් සියලුම ගාර්ථන් තමනුත් දොහොත් මුදුන් තබා වැදගෙන දේශනා කරවිය යුතු ය. ප්‍රජාව අවසානයේ දී දෙවියන්ට ඇඟින්ට පින් අනුමෝදන් කරවිය හැකි ය. කෙටි අනුගාසනාවක් ද කිරීම වැදගත් ය. එසේ නොවේ නම් පින්වාකායකින් අනුමෝදනාව කළ යුතු ය.

### බෝධි ප්‍රජාව

වර්තමානයේ ඛුද්ධ ප්‍රජාවන් අතර බෝධි ප්‍රජාව ප්‍රධාන වෙයි. මේ හැරුණු විට අවවිසි ඛුද්ධ ප්‍රජා, දෙසැන්තැ ශ්‍රාණප්‍රජා ආදි විශේෂ ප්‍රජා රාජියක් ද තිබේ. මේ ප්‍රජා පැවැත්වීම ඒ සඳහා විශේෂ හැකියාවක් ඇති හික්ෂුන් වහන්සේ නමකට පැවරීම සිදුවෙයි. බුදුරජාණන් වහන්සේ උදෙසා කරන සැම ප්‍රජාවක්ම මෙන්ම ධර්මදේශනා පැවැත්වීම, පිරිත් දේශනා කිරීම යන මේ සැම කාර්යයක්ම මහජනයාගේ සිත් පහන්වන ආකාරයට සිදු කළ යුතු ය. කුසලයට තිබනට බාධා කරන්නේ කාමවිෂන්දාදී තිවරණ ධර්මයන් ය. එම නිසා ඒ සැම ප්‍රජාවක් ම දේශනාවක් ම පංචතීවරණ ඉස්මතුවන ආකාරයෙන් නොව මැඩ පැවැත්වෙන ආකාරයෙන් සිදු කළ යුතු ය. විශේෂයෙන් බෝධිප්‍රජාවක් පැවැත්වීමේ දී එය වර්තමානයෙහි ජනප්‍රිය රටාවකට හැඩාගැසී තිබේ. එහිදී විශේෂයෙන් දක්නට ලැබෙන කරුණක් නම් බෝධිප්‍රජා කළේ ගායනය සි. එය ද ගිත ස්වරයෙන් ගායනා කරනු දැකිය හැකි ය. ඇතැම් විට ගාර්ථ පවා ගිත ස්වරයෙන් ගායනු අසනු ලැබේ.

රුණණමිදා හිකඩවේ අරියසස විනයේ ගිතං යනුවෙන් විනයට අනුව ගිත ගායනය යනු හැඩීමක් වැනි ය. ගායනයක් කරන සැම අයක්ම තමන්ගේ පියවි හඩ විකාති කර ගායනා කරයි. ඔහුගේ හෝ ඇයගේ පියවි හඩ අනුව බලන කළ එය හැඩීමක් වැනි යැයි කිම සැබැලකි. හික්ෂුන් වහන්සේ නමක් කිසි විටකත් එම ගිත ගායනා කරන තත්ත්වයට පත්විය යුතු නොවෙයි.

තව ද අංගත්තර නිකායේ පංචක නිපාතයේ ගිතසසර සූත්‍රයේ දී ගිත ආකාරයෙන් දේශනා කිරීමේ හෝ සක්කියනය කිරීමේ ආදිනව හෙවත් දේශ 05 ක් දක්වා ඇත.

**අත්තනාපි තසම් සරු සාරජ්‍යති**  
තමාගේ ස්වරය පිළිබඳ තමා තුළම රාගය ඇතිවේ.

**පරමපි තසම් සරු සාරජ්‍යති**  
අනුන් ද එම ගායනා ස්වරයෙහි රාගයෙන් ඇලෙති.

ගහපතිකාපි උජ්ජ්වලයනති. යලේව මයෙ ගායාම, එවමෙව ඉමෙ සමණා සක්කියපුතතියා ගායනානීති.

හිහියන් වන අප ගායනා කරන ආකාරයට මේ ගුමණ ගාක්ෂපුත්‍රයන් වහන්සේලා ගායනය කරනවා නොවේදි නින්දා කරති.

සරකුතතමපි නිකාමයමානසස සමාධිසස හැඳෙනාභාති.  
ස්වර නොමැතිව අනුගමනය කිරීමට යාමෙන් තමාගේ සමාධිය බිඳ වැවේ.

පවත්මා ජනතා දිවයානුගතිං ආපජති.  
පසුවට එන හික්ෂුන් වහන්සේලා එය නිවැරදි ක්මය යැයි අනුගමනය කිරීමට පෙළෙශියි.

මේ අනුව ගිතස්වරයෙන් බුද්ධ පූජා බෝධි පූජා පවත්වන හික්ෂුන් වහන්සේ කරුණු කිහිපයකින් පිරිහිමිට පත්වෙයි. එනම් ගිහියා භා පැවිද්දා අතර වෙනසක් නොමැති තත්ත්වයට පත්වීමයි. එසේම ගිහියන් ගිත ගයන්නේ ඒ ස්වරයට අනුව පුහුණුවීමෙති. එය තුපුහුණු කෙනෙකු විසින් කරන්නට යාම අසන්නාගේ සිනහවට හේතුවන්නකි. “නව්ව ගිත වාදිත” යන නැවුම් ගැයුම් වැයුම් හික්ෂු සිලයට විරුද්ධය. එම නිසා එය මහජනය මැද සිල් බිඳ ගැනීමකි.

ගාසනික පිළිවෙතෙහි තුතන ප්‍රවණතාවන් හදුනාගෙන ගාසනික පැවැත්මට භානිකර ස්වභාවයන් දැන නිසි පිළියම් යෙදීම ගාසන භාරධාරී හික්ෂුන් වහන්සේගේ වගකීමකි.

### අභ්‍යාස

01. ගුරුවරයාගේ උපදෙස් මත කෙටි අනුමෝදනා දේශනාවක් සකස්කර සියලු දෙනාට කාලය වෙන්කර දී එම දේශනාවන් පවත්වන්න.
02. නිවැයදී දේශනා පිළිවෙළ පිළිබඳ ප්‍රායෝගික ප්‍රහුණුවක් සිදු කරන්න.
03. බෝධී පුරා අත්පොතක් පිළියෙල කරන්න.